

## ශීඝ්‍රතාව

### දුර හා කාලය

✓ වේගය යනු වස්තුවක් විසින් කාලය ඒකක එකක දී ගෙවා යන දුර ප්‍රමාණයයි.

$$\text{වේගය} = \frac{\text{දුර}}{\text{කාලය}}$$

01. පහත වගුවේ හිස්තැන් පුරවමු.

ගමන් කළ දුර	ගත වූ කාලය	වේගය
150 km	3 h	
200 m	5 s	
140 km		20 kmh <sup>-1</sup>
150 m	6 s	
	4 h	60 kmh <sup>-1</sup>
	3 s	15 ms <sup>-1</sup>
450 m		25 ms <sup>-1</sup>

02. පිළිතුරු ලියමු.

i වාහනයක් පැය තුනක දී 120 km ක දුරක් ගමන් කරයි.

එහි වේගය =  $\frac{\text{.....}}{\text{.....}}$

= .....

ii 45 kmh<sup>-1</sup> ක වේගයෙන් යන වාහනයකට පැය 4ක දී යා හැකි දුර සොයන්න.

45 kmh<sup>-1</sup> යනු එක් පැයක දී ගමන් කරන දුර 45 km ක් බව ය.

∴ පැය 4 ක දී ගමන් කරන දුර = 45 × ... = .....

හෝ

වේගය =  $\frac{\text{දුර}}{\text{කාලය}}$  නිසා,


වේගය × කාලය = දුර

∴ දුර = ..... × ..... = .....

iii කුරුල්ලෙක්  $10 \text{ ms}^{-1}$  ක වේගයෙන් පියඹා යයි. එම වේගයෙන් මිනිත්තුවක දී පියැඹිය හැකි දුර සොයන්න.

තත්පර එකක දී පියාඹන දුර = .....m

∴ මිනිත්තුවක දී පියාඹන දුර = .....m



A හා B නගර අතර දුර 120 km කි.

a. අනුරාධ A නගරයේ සිට B නගරය දක්වා  $30 \text{ kmh}^{-1}$  ක වේගයෙන් පාපැදියෙන් ගමන් කරයි.

ඔහුට B වෙත යාමට ගතවන කාලය =  $\frac{\text{.....}}{\text{.....}}$  = .....

b. ඔහුට B සිට A වෙත ආපසු ඒමට පැය තුනක කාලයක් ගත විය.

ඔහු ආපසු පැමිණී වේගය =  $\frac{\text{.....}}{\text{.....}}$

වේගයේ ඒකක පරිවර්තනය කරමු.

01. i  $18 \text{ kmh}^{-1}$  යන වේගය තත්පරයට මීටර වලින් සොයමු.

පැයකදී ගමන් කරන දුර = 18 km  
= ..... m

පැය 1 = මිනිත්තු 60 = තත්පර 3600 වේ.

∴ තත්පර 1 ක දී ගමන් කරන දුර =  $\frac{\text{.....m}}{\text{.....s}}$  = .....ms<sup>-1</sup>

එනම්,  $18 \text{ kmh}^{-1} = \frac{\text{.....} \times 1000 \text{ m}}{3600 \text{ s}} = \text{.....ms}^{-1}$

ii  $45 \text{ kmh}^{-1} = \frac{\text{.....m}}{\text{.....s}} = \text{.....ms}^{-1}$

iii  $54 \text{ kmh}^{-1} = \frac{\text{.....m}}{\text{.....s}} = \text{.....ms}^{-1}$

02. i  $10 \text{ ms}^{-1}$  යන වේගය පැයට කිලෝ මීටරවලින් දක්වමු.

තත්පර 1 ක දී යන දුර = .....m

∴ පැය 1 ක දී (තත්පර 3600ක දී) ගමන් කරන දුර = ..... × .....

= ..... m

=  $\frac{\text{.....}}{1000} \text{ km}$

∴  $10 \text{ ms}^{-1} = \text{..... kmh}^{-1}$

ii  $20 \text{ ms}^{-1}$  යන වේගය පැයට කිලෝ මීටරවලින් දැක්වමු.

$$20 \text{ ms}^{-1} = \frac{\dots\dots\dots \times \dots\dots\dots}{\dots\dots\dots}$$

$$= \underline{\underline{\dots\dots\dots \text{ kmh}^{-1}}}$$

iii  $35 \text{ ms}^{-1}$  යන වේගය පැයට කිලෝ මීටරවලින් දැක්වමු.

$$35 \text{ ms}^{-1} = \frac{\dots\dots\dots \times \dots\dots\dots}{\dots\dots\dots}$$

$$= \underline{\underline{\dots\dots\dots \text{ kmh}^{-1}}}$$

03.  $72 \text{ kmh}^{-1}$  ක වේගයෙන් ගමන් කරන දුම්රියක්,

i තත්පරයක දී ගමන් කරන දුර සොයන්න.

ii තත්පර 15ක දී ගමන් කරන දුර සොයන්න.

**දුර - කාල ප්‍රස්තාර**


ගුවන් යානයක් ගමන් කළ දුර හා කාලය පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ගතවූ කාලය (තත්)	5	10	15	20	25	30
ගමන් කළ දුර (මීටර)	150	300	450	600	750	900

i යානයේ වේගය සොයන්න.

ii පහත අක්ෂ යුගලය මත එහි දුර - කාල ප්‍රස්තාරය අඳින්න.

iii මෙම ප්‍රස්තාරයේ අනුක්‍රමණය සොයන්න.



iv යානයේ වේගය හා ප්‍රස්තාරයේ අනුක්‍රමණය අතර සම්බන්ධය කුමක් ද?